

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනයේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනයේ ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවාදැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනයේ ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සමාලෝචිත වර්ෂය තුළදී ඉදිරිපත් කර තිබූ මූල්‍ය ප්‍රකාශන තුළ වූ රු.120,718,042 ක වටිනාකමින් යුතු ජර්නල් සටහන් 35 ක් අසම්පූර්ණව සන්ලක්ෂය සඳහන් කිරීමෙන් තොරව ඉදිරිපත් කිරීම හේතුවෙන් එම ගනුදෙනුවල ගැලපුම් විස්තර පරීක්ෂා කිරීමට නොහැකි විය .	2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීමේදී පොදු ලෙජරයේ මෘදු පිටපතක්ද ඒ සමඟ ඉදිරිපත් කරන ලද අතර, එම පොදු ලෙජරයේ ජ'නල් සටහන් 35ට අදාළ සංලක්ෂයන් සහිතව ඉදිරිපත් කර ඇත.	ගිණුම්කරන ප්‍රමිත ප්‍රකාරව ගනුදෙනු වලට අදාළ මූලික තොරතුරු හා ජර්නල් සටහන් විධිමත්ව මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කළ යුතුය.
(ආ)	සමාලෝචිත වර්ෂයට අදාළ ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා කාර්යාල උපකරණ මිලදී ගැනීම හා	ප්‍රාග්ධන උපකරණ මිලදී ගැනීම හා සිදුව win (B) ගොඩනැගිල්ලේ ජාලගත කිරීම සඳහා පාලක සභා අනුමැතිය යටතේ ජාතික සමාජ සංවර්ධන	ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව ගනුදෙනු නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.

ගොඩනැගිල්ල ජාල ගත කිරීම අරමුදලින් මිලදී ගැනීම සිදු කරන ලදී.
 (Networking) සඳහා වැය කරන
 ලද පිළිවෙලින් රු.649,605 ක්
 හා රු.3,338,268 ක වියදම්
 සමුච්චිත අරමුදලට ගලපා තිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(i)	1644 මුදල් රෙගුලාසි	දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ ඊළඟ මාසයේ 10 දිනට පෙර විගණනය වෙත ලබා දිය යුතු වුවත් ආයතනය සතු වාහන 08 ක් සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි.	දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ ඊළඟ මාසයේ 10 දිනට පෙර විගණනය වෙත යැවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii)	1645 මුදල් රෙගුලාසි	වාහන සම්බන්ධව ලොග් සටහන් පොත් යාවත්කාලීනව පවත්වා නොතිබුණි.	ආයතනය භාරයේ ඇති සෑම වාහනයක් සම්බන්ධවම වාහන ලොග් සටහන් පොත් යාවත්කාලීනව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර එම කටයුතු සිදුකර අවසන් කර ඇති බව.	-එම-
(ආ)	2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදය	සෑම ඉන්ධන පරීක්ෂාවකටම පසු මාස 12 ක කාලසීමාවකින්ම පසුව හෝ කිලෝමීටර 25,000ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අළුත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතරින් මුලින්ම යෙදෙන අවස්ථාවට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් සිදු කළ යුතු වුවද, ආයතනය සතු වාහන 08 ක් ඉන්ධන දහන පරීක්ෂාව සිදුකර නොතිබුණු අතර වාහන සම්බන්ධ අභ්‍යන්තර	2025 වර්ෂයේ ඉන්ධන දහන පරීක්ෂණ කටයුතු මැයි මාසය තුළදී කිරීමට නියමිත බව.	චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.32,150,386 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.12,241,680 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.19,908,706 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ආදායම් වල වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 2017 වර්ෂයේ දී රු. මිලියන 1,000 ක භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙන්කර තිබුණු අතර සැලසුම් කිරීම හා ඉදිකිරීම් (design and built) ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කොන්ත්‍රාත් වටිනාකම රු. මිලියන 818.795 ක (වැට් හා අවිනිශ්චිත වැය හැර) මුදලකට අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටු අනුමැතියට යටත්ව 2017 සැප්තැම්බර් 19 දිනෙන් ආරම්භ කර 2020 අප්‍රේල් 04 දිනෙන් නිම කිරීමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි. ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් 2017 සිට 2024 වර්ෂය දක්වා වාර්ෂිකව අයවැය දෙපාර්තමේන්තුව මගින් වෙන්කර තිබූ ප්‍රතිපාදන ඒකතුව රු.මිලියන 2,181.13 ක් විය. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කෙරේ.		

- (i) 2017 සිට 2024 වර්ෂය දක්වා ඉදිකිරීම් සිදු කළ ද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අපේක්ෂිත පරිදි ලබා ගැනීමට මෙම වාර්තාවේ දිනය දක්වා නොහැකි වී තිබුණි.
- ඉහත කොන්ත්‍රාත් වටිනාකමට අතිරේකව රු.මිලියන 21.537ක ඇස්තමේන්තුවක්ද අනුමත කර තිබුණි. අවස්ථා අටකදී රටේ පැවති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ද අවස්ථා දෙකකදී මිල විචලනයන් හානි පුරණය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ද කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර තිබුණි. ගොඩනැගිලි සංකීර්ණයේ wing B කොටස වැඩ අවසන් කර භාර දී තිබූ අතර wing A කොටසේ වැඩ අවසන් කර භාර දී නොතිබුණි. පන්ති පැවැත්වීමට ඉඩකඩ නොමැතිවීම නිසා වැඩ අවසන් කර නොතිබූ මෙම කොටසේ පළමු හා දෙවන මහලේ පන්ති පැවැත්වීමට යොදාගෙන තිබුණි.
- (ii) 2024 ඔක්තෝබර් 30 දින සිදුකරන ලද භෞතික පරීක්ෂාවට අනුව ගොඩනැගිලි සංකීර්ණ දෙකෙහි Wing B හි පොළවට බිම් ඇතුරුම් කිරීම හා Wing A හි තුන්වන මහලේ වර්ග අඩි 2,511.25 ක ප්‍රමාණයක් බිම් ඇතුරුම් (Tile) කිරීමට ඉතිරි වී තිබුණි. අතුරා තිබූ බිම් ඇතුරුම් ගල් (Tile) වල සමහර ස්ථානවල නිමාව දුර්වල මට්ටමක පැවතුණි. ලංසු පිරිවිතර අනුව භාවිතා කළ යුතු සෙරමික් බිම් ඇතුරුම්ගල් නියමිත ප්‍රමිතියේ නොවන බව පරීක්ෂාකර තිබුණු අතර ප්‍රමිතියට අනුකූල නොවන අමුද්‍රව්‍ය යොදා නිමකිරීම් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා රු.මිලියන 45.554 ක් කොන්ත්‍රාත්කරුට ගෙවීම් කර තිබුණි. සමහර බිත්තිවල තැනින් තැන ඉරි තැලීම් නිරීක්ෂණය වූ අතර 2021 දෙසැම්බර් 14 දිනැති
- පිළිතුරු ලබා දී නැත.
- ව්‍යාපෘතියේ අරමුණු ඉටුකරවා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට මෙම කර්මාන්තය නිම කරවා ගැනීමට කටයුතු කළ යුතුයි.
- wing B හි පොළොවට ටයිල් අතුරා සම්පූර්ණයෙන් අවසන් කර ඇත. wing A හි තුන්වන මහලේ වර්ග අඩි 100 ක ප්‍රමාණයක් ටයිල් ඇතිරීම සඳහා ඉතිරිව ඇත. මෙම ටයිල් වල නිමාව සකස් කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් පියවර ගෙන ඇත.
- ප්‍රමිතියට අනුකූලව ඉදිකිරීම් කරවා ගෙන ඒ අනුව ගෙවීම් කළ යුතුයි.

මිල විචලනයන් සඳහා හානිපූරණය කිරීමට ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව ගණනය කරන ලද මිල විචලනය රු.මිලියන 63.68 කි. (වැට් රහිත) ගොඩනැගිල්ල ප්‍රමිතියට අනුකූලව ඉදිකර නොතිබුණ ද එම මිල විචලනයන් ගෙවා තිබුණි .

- (ආ) සමාජ සංවර්ධන ආයතනයේ සමාජ සේවා විද්‍යාලය, ලේඛකාධිකාරී කාර්යාලය හා පුහුණු අංශයෙන් සේවා ලබා ගන්නා ශිෂ්‍යයින් අදාළ ගෙවීම් සඳහා භාවිතා කරන ශිෂ්‍ය ගෙවීම් වවුචරපත් (Paying Vouchers) අංශ වලින් වෙනත් ආයතන වලට (ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට) ලබාදී තිබුණි. මේ හේතුවෙන් ආදායම් නිසි පරිදි අය වීම් , ගිණුම් ගත කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීමට නොහැකි වූ අතර අදාළ පාර්ශවයන්ට ලබාදිය යුතු වවුචරපත්වල පිටපත් ගිණුම් අංශය වෙත ලබා දී තිබුණි. ආදායම් ගිණුම්ගත කිරීමේ ක්‍රියා පිළිවෙල නිසි පරිදි අනුගමනය නොකිරීම හා අභ්‍යන්තර පාලනයේ දුර්වලතා හේතුවෙන් ආදායම් ගිණුම්ගත කිරීමේ අක්‍රමිකතා සිදුවීමට ඉඩ ප්‍රස්ථා ඇතිවීමක් ශිෂ්‍යයින් අතරමග පාඨමාලා අතහැර දැමීම මත පාඨමාලා සඳහා අයකරන ගාස්තු නැවත ගෙවීමේදී ගැටළුකාරී තත්ත්වයක් මතුවන බවද නිරීක්ෂණය විය.
- (ඇ) ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අරමුදලට අදාළව මුදල් ලැබීම් හා වියදම් දැරීම් පිළිබඳව කටයුතු කිරීමට අරමුදල වෙනුවෙන් ආරම්භ කළ වෙනම ජංගම ගිණුමක් නොතිබූ අතර ඒ සඳහා දැනට පවත්වාගෙන යන ජංගම ගිණුමක් මගින් ගනුදෙනු සිදු කර තිබුණි. එම ගිණුම මගින් පාඨමාලා ගාස්තු වලට අදාළ මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ අතර ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා නිකුත් කිරීමට උපදෙස් ලබා දී ඇත. එසේම මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ අතර ඉදිරියේදී ලදුපත් පොතක් අවසන් වූ වහාම අනික් පොත නිකුත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
- ආදායම් නිසි පරිදි ගිණුම්ගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
- (ඈ) ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අරමුදලට අදාළව මුදල් ලැබීම් හා වියදම් දැරීම් පිළිබඳව කටයුතු කිරීමට අරමුදල වෙනුවෙන් ආරම්භ කළ වෙනම ජංගම ගිණුමක් නොතිබූ අතර ඒ සඳහා දැනට පවත්වාගෙන යන ජංගම ගිණුමක් මගින් ගනුදෙනු සිදු කර තිබුණි. එම ගිණුම මගින් පාඨමාලා ගාස්තු වලට අදාළ මෙතෙක් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අරමුදල සඳහා ජංගම ගිණුමක් පවත්වා ගෙන ගොස් නොතිබුණු අතර ඉදිරියේ දී ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අරමුදලට අදාළව ගනුදෙනු කිරීම සඳහා පාලක සභා අනුමැතියකින් ජංගම ගිණුමක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව.
- ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා වෙනම ජංගම ගිණුමක් විවෘත කළ යුතුය.

සියලු ගනුදෙනු වාර්තා කරන අතර, අරමුදලට අදාළ සියලු ගනුදෙනුද එමඟින් සිදු කර තිබුණි.

(ඇ) ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය පැවැත්වීම සඳහා අත්තිකාරම් ලෙස බාහිර ආයතනයකට ලබා දී තිබූ රු.120,000 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් පියවා නොතිබුණි.

ආයතනයේ වාර්ෂික උපාධි අදාළ මුදල අයකර ප්‍රධානෝත්සවය 2024 ජූලි මාසයේදී ගැනීමට කටයුතු පැවැත්වීමට සැලසුම් කරන ලද බැවින් කල යුතු අතර මේ සඳහා BMICH වෙත රු.120,000 ක රජයට වූ පාඩුව අත්තිකාරම් මුදලක් ගෙවා දින පියවීමට කටයුතු වෙන්කරගන්නා ලදී.නමුත් පායමාලාවේ කල යුතුය.

විභාග ලකුණු නිකුත් කිරීමේ ඇතිවූ දෝෂ සහගත තත්ත්වයන් හේතුවෙන් එම දිනය 2024 ඔක්තෝබර් දක්වා කල්දමන ලදී.නමුත් 2024 වර්ෂය තුල BMICH වෙතින් වෙනත් දිනයක් වෙන්කර ගැනීමේ හැකියාවක් නොමැති වූයෙන් නෙලුම් පොකුණු රහහලේදී උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වීමට තීරණය වී ඇත.

මෙම මුදල නැවත ගෙවිය නොහැකි බව BMICH පාලන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

(ඉ) ආයතනයට අයත් තක්සේරු වටිනාකම රු. 10,600,000 ක් වූ කැලණිය සිසු නේවාසිකාගාරය 2020 ජුනි මාසයේ සිට භාවිත කරමින් තිබූ භාණ්ඩ ද සමඟ වාර්තාවේ දිනය දක්වා නිශ්කාර්යව පැවතුණි. මෙම නේවාසිකාගාරය භාවිතයෙන් තොරව පැවති කාලය වසර 04 ක් ඉක්මවා තිබුණු අතර එය නිසි නඩත්තු කිරීමක් සිදු කර නොමැති බැවින් නේවාසිකාගාරය විනාශ වෙමින් පැවතුණද කළමනාකරණය විසින් මෙම දේපල පිළිබඳව කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නොතිබුණි.

ආයතනය 2020 වර්ෂයේ දී සිදුවූ දේපල පිළිබඳව ලියනගේ මුල්ල ප්‍රදේශයේ ස්ථාපනය සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කිරීමත් සමඟ සිසුන් කැලණියේ ගැනීමට කටයුතු කල යුතුය.

නේවාසිකාගාරයෙන් ඉවත් වී සිදුවූ අවටින් නේවාසිකවීම සිදුවිය.2020 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආයතනයේ සියලු පායමාලාවන්හි සියලුම දේශන මාර්ගන ක්‍රමයට සිදු කරන ලදී.2022 වසරේ දී කැලණිය නේවාසිකාගාරයේ අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් ලබාගත් වැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 3.1ක් විය. ප්‍රමාණවත් බදු මුදලකට වෙනත් පර්ශවයකට නේවාසිකාගාරය ලබාදෙන ලෙසය. ඒ සඳහා ගොඩනැගිල්ල අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය. නැවත දේපල වටිනාකම් පිළිබඳ ඇගයීමක් සිදුකර ගෙන ගොඩනැගිල්ල විකුණා සිදුවූ අවටින් ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවය පැහැදිලි කරමින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ඉටුකරමින් පවතින බව.

